

wd<sup>3/4</sup>:sl úoHdj  
12 fY%aKsh



R.H.M.S.I=uqÿ rdclreKd  
úoHdf,dal u.u .ú

**ksmqK;dj :- 06**

**සාර්ථක**

**අංතරීක**

**සම්බුද්ධිය**

# අන්තර්ගතය

- සාරව ආර්ථික සම්බුද්ධිය
  - ගුණක ක්‍රියාවලිය
- පුරුණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම

## සාර්ථක ආර්ථික සමතුලිතය


- ▶ සාර්ථක ආර්ථික සමතුලිතය යනු සමස්ත තීමැටුමේ වටිනාකමට සමාන සමස්ත ඉලෙක්ට්‍රොමික් පවතින අවස්ථාවය
- ▶ සාර්ථක ආර්ථික සමතුලිතය ඉදිරිපත් කළ හැකි ප්‍රධාන
  - ▶ 1. සමාභාර ආදයම් = සමාභාර වියදම් ප්‍රධානය (Y=E)
  - ▶ 2. කාන්ද විම් = විදීම් ප්‍රධානය (W=J)
  - 3. සමාභාර ඉල්ලම් = සමාභාර සැපයුම් ප්‍රධානය (AD=AS)

- ▶ සමාභාර ආදියම් = සමාභාර වියදම් . කාන්දු වීම  
= විදම අනුව සමතුලිතය තීරණය වන ආකාරය  
අවබෝධයේ පහසුව සඳහා
- ▶ සරල
- ▶ සංචාර හා
- ▶ විචාර

ආර්ථික ඔස්සේ විමසා බලම්

# ir, wd<sup>3/4</sup>Ólhl wdodhñ úhoñ pl%Sh m%jdyh

සරල ආර්ථිකයා ආදායමේ වියදුම් වලිය ප්‍රවාහන



# සරල ආර්ථිකයක සමනුලිතය

► සමාභාර ආදායම = සමාභාර වියදම

$$\triangleright Y = E$$

$$C + S = C + I$$

## • සරල ආර්ථිකයක ආදායම

1 පරිහෝජන වියදම් හා

2 ඉතුරුම් වලින් සමන්වීත වේ

# පරිභෝෂන වියදම්

- ▶ කුටුම්බ විසින් පරිභෝෂන සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම් කුටුම්බ පරිභෝෂන වියදම් වේ. කුටුම්බ පරිභෝෂන වියදම් තීරණය වන්නේ කුටුම්බ වල වැය කළහැකි ආදායම මතය

# පරිහෝජන ශ්‍රීතය

- ▶ වැය කළ හැකි ආදායම හා පරිහෝජනය අතර අනුලෝධ සම්බන්ධතාවක් පවතින බැවින් පරිහෝජන ශ්‍රීතය පහත ලෙස දැක්විය හැකි සේ

$$C = a + bYd$$

- ▶  $C$  = කුටුම්බ පරිහෝජන වියදුම
- ▶  $a$  = ස්ථායන්ත පරිහෝජනය
- ▶  $b$  = ආන්තික පරිහෝජන තැමියාව
- ▶  $Yd$  = වැය කළ හැකි ආදායම

# ස්වායත්ත පරිභෝෂන වියදම්

- ▶ පරිභෝෂන ශ්‍රීතයේ "a" සංගුණකයෙන් පෙන්නුම් කරනුයේ ස්වායත්ත පරිභෝෂනය ඩී. ආදායම ගුනා අවස්ථාවේ දී සිදුවන පරිභෝෂන වියදම් ස්වායත්ත පරිභෝෂනය ඩී. එනම් ආදායම් බලපෑමකින් තොර ව සිදු කරන පරිභෝෂනය ඩී.

# ආන්තික පරිහෙළුන නැමියාව (MPC)

▶ පරිහෙළුන ශ්‍රීතයේ "b" සංගුණකයෙන් පෙන්නුම් කරනුයේ ආන්තික පරිහෙළුන නැමියාව යි. ආන්තික පරිහෙළුන නැමියාව (MPC) යනු වැය කළ හැකි ආදයම වෙනස් වීමට සාපේක්ෂ ව පරිහෙළුනයේ වෙනස් වන අනුපාතය යි. එනම් ආදායම එක ඒකකයකින් වෙනස් වන විට පරිහෙළුනය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේ ද යන්න යි.

# ආන්තික පරිභේදන තැමියාව (MPC)


$$b = (\text{MPC}) = \frac{\Delta C}{\Delta Y}$$

$\Delta C$  = පරිභේදනයේ වෙනස්වීම

$\Delta Y$  = ආදායමේ වෙනස්වීම

# පරිහේතන ශ්‍රීතය හා සම්බන්ධ පරිහේතන රේඛාව

පරිහේතන රේඛාවේ බැවුම  $\Delta C$  වලින් පෙන්වුම් කෙරෙන්නේ  
ආන්තික පරිහේතන තැක්මියාව සි (MPC).



# ඉතුරුම්

- ▶ වැය කළ හැකි ආදායමෙන් පරිභේදනය තොකරන කොටස කුටුම්බ ඉතුරුම් ය. ඉතුරුම් රඳා පවතින්නේ පහත පරිදි වැය කළ හැකි ආදායම මත ය.

$$Y = C + S$$

- ▶  $S$  = කුටුම්බ ඉතුරුම්
- ▶  $Y$  = ආදායම
- ▶  $C$  = පරිභේදන වියදම්

# ඉතුරුම් ශ්‍රීතය

$$S = -a + (1 - b) Yd$$

ඉහත ශ්‍රීතයට පරිභේදන ශ්‍රීතය ආදේශ කළ පසු  
ලැබෙන ඉතුරුම් ශ්‍රීතය

$$S = Y - C$$

$$S = Y - (a + bYd)$$

$$S = Y - a - bYd$$


$$S = -a + (1 - b) Yd$$

## නිර-ඉතුරුම් (සංණ ඉතුරුම්)(- a)

- ▶ නිර-ඉතුරුම් යනු ගුනය ආදායම් මට්ටමක දී  
හට ගන්නා පරිභේෂන වියදම් වේ.  
පරිභේෂන වියදම් වැය කළ හැකි ආදායමට  
සමාන වන තුරු පවතින්නේ නිර-ඉතුරුම් ය.  
ආදායම් ගුනය අවස්ථාවලදී කළින් රස්කර ගත්  
ඉතුරුම් යොදාගෙන පරිභේෂන කරයි.

# ඉතුරුම් ශ්‍රී තය හා සම්බන්ධ ඉතුරුම් දේශාව

ඉතුරුම් ශ්‍රී තය හා සම්බන්ධ ඉතුරුම් දේශාව



## ආන්තික ඉතුරුම් නැමියාව(1 – b) ( MPS)

- ▶ ආන්තික ඉතුරුම් නැමියාව යනු වැය කළ හැකි ආදායමේ වෙනස් වීමට සාපේක්ෂව ඉතිරි කිරීම් වෙනස් වන අනුපාතය ඩී. එනම් ආදායම එක ඒකකයකින් වෙනස් වන විට ඉතුරුම් කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේ ද යන්නයි.

$$(MPS) = \frac{\Delta s}{\Delta v}$$

# සාමාන්‍ය පරිභේදන නැමියාව (APC)

- ▶ වැය කළ ආදායම සහ මුළු පරිභේදනය අතර අනුපාතය සාමාන්‍ය පරිභේදන නැමියාව (APC) වේ. වැය කළ මුළු ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් පරිභේදනයට යොදාගත්තේ ද යන්න සාමාන්‍ය පරිභේදන නැමියාවෙන් ප්‍රකාශ වේ.

පරිභේදන වියදම

- ▶  $Apc = \frac{\text{වැය කළ හැකි ආදායම}}{\text{වැය කළ ආදායම}}$

# සාමාන්‍ය ඉතුරුම් තැමියාව (APS)


- ▶ මුළු ඉතුරුම් සහ මුළු ආදායම අතර
  - අනුපාතය සාමාන්‍ය ඉතුරුම් අනුපාතය වේ.
  - මුළු ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් ඉතුරුම්වලට යොදුවන්නේ ද යන්න
- සාමාන්‍ය ඉතුරුම් තැමියාවන් (APS)
  - ප්‍රකාශ වේ.

# සරල ආර්ථිකයක සමාභාර වියදුම්

- ▶ 1 පරිභේෂන වියදුම් හා
- ▶ 2 ආයෝජන වියදුම්

# ආයෝජනය වියදම (I)

- ▶ ආයෝජනය වියදම ආදායම මත තීරණය නොවන ස්වායත්ත වියදමක් ලෙස උපකල්පනය කෙරෙන නිසා ආයෝජන වියදම් රේබාව තිරස් අක්ෂයට සාමාන්තර සරල රේබාවක් සේ පිහිටයි.



# සරල ආර්ථිකයක සමතුලිතයේදී

$$\underline{Y = E}$$

▶ නිදහාන :  $C = 200 + 0.8 Yd$

$$S = -200 + 0.2 Yd$$

$$I = 500$$

▶ වියදම් ශ්‍රීතය

සමතුලිත නිමැවුම් මට්ටම

$$Y = E$$

$$E = 700 + 0.8 yd$$

$$E = C + I$$

$$Y = 700 + 0.8 yd$$

$$E = 200 + 0.8 Yd + 500$$

$$y - 0.8 yd = 700$$

$$E = 700 + 0.8 Yd$$

$$Y = 3500$$

$$\underline{2 \ W = J}$$

- ▶ කාන්දුවීම් හා විදුම් පැසුරින්

$$W = J$$

$$S = I$$

$$- 200 + 0.2 Yd = 500$$

$$0.2 Yd = 700$$


$$Yd = 3500$$

## සංචාර ආර්ථිකයක සමත්මනය

- ▶ සරල ආර්ථිකයකට රජය මැදිහත්වීමත් සමග එය  
සංචාර ආර්ථිකයක් බවට පත්වේ
  - ▶ මෙහිදි
- $Y_d = ( Y_d - t + r )$
- රාජ්‍ය වියදම් (G) දක්නට ලැබේය

# රාජ්‍ය මිලදී ගැනීම(G)

- ▶ රාජ්‍ය මිලදී ගැනීම(G) ද ආදායම මත තීරණය නොවන  
ස්වායත්ත වියදමක් ලෙස උපකල්පනය කෙරේ



$$\underline{Y = E}$$

▶ වියදුම් ලිඛිතය

$$Y = E$$

$$E = C + I + G$$

$$E = 200 + 0.8 Yd + 500 + 300$$

$$E = 1000 + 0.8 Yd$$

# සංචාත ආර්ථිකයක සම්බුද්ධිය

- ▶ 1 සමාභාර ආදායම = සමාභාර වියදම
- ▶ තිදෙසුන :  
 $C = 200 + 0.8 Yd$
- ▶  $S = - 200 + 0.2 Yd$
- ▶  $I = 50$
- ▶  $G = 300$
- ▶  $T = 150$
- ▶  $r = 50$

## සමකුලිත නිමැවුම් මට්ටම

- ▶  $E = 1000 + 0.8 Yd$
- ▶  $Y = 1000 + 0.8(Y - T + r)$
- ▶  $Y = 1000 + 0.8(y - 150 + 50)$
- ▶  $Y = 1000 + 0.8y - 120 + 40$
- ▶  $Y = 1000 + 0.8y - 80$
- ▶  $Y = 920 + 0.8y$
- ▶  $Y - 0.8y = 920$
- ▶  $0.2y = 920$
- ▶  $Y = 4600$

# කාන්දුවීම් හා විදීම් අසේරින් සමතුලිතය

- ▶  $W = J$
- ▶  $S+T = I + G$
- ▶  $S+(T - r) = I + G$
- ▶  $-200 + 0.2 Yd + (150 - 50) = 500 + 300$
- ▶  $-100 + 0.2y_d = 800$
- ▶  $-100 + 0.2(Y - 150 + 50) = 800$
- ▶  $-100 + 0.2y - 30 + 10 = 800$
- ▶  $-120 + 0.2y = 800$
- ▶  $0.2y = 920$
- ▶  $Y = 4600$

# විවෘත ආර්ථිකයක සමනුලිතය (සාර්ථක ආර්ථිකයක සමනුලිතය)

- ▶ 1 අපනයන
- ▶ 2 ආනයන                          සංවෘත ආර්ථිකයට අමතරව විවෘත ආර්ථිකයේ දක්නට ලැබේයි
  - ▶ 1 සමාභාර ආදායම = සමාභාර වියදම
  - ▶  $E = C + I + G + X - M$ 
    - ▶ 2 කාන්දුවීම් = විද්‍යුත්
      - ▶  $S + T + M = I + G + X$

# සාර්ථක ආර්ථික සම්බුද්ධිය

- ▶ සමාභාර ආදයම = සමාභාර වියදම් ප්‍රවේශය ( $Y=E$ )
- ▶ සමාභාර වියදමට අයත් සංරචක පහත පරිදි දැක්විය හැකි
  - ය.● පරිණාශන වියදම (C)
  - ▶ • ආයෝජන වියදම (I)
  - ▶ • රජයේ මිලදී ගැනීම (G)
  - ▶ • ගුද්ධ අපනයනය  $Nx(X-M)$
- ▶  $E = C+I+G+(X-M)$

**Y = E**

# සයංඛ්‍යා වගුව මගින්


පහත සයංඛ්‍යා වගුව අනුව රු.මි.4000 ආදායම් මට්ටම  
දී සමස්ක වියදුමේ වට්නාකම සමස්ක ආදායමට  
සමාන වේ

Y	Yd	C	I	G	X	M	X - M	E
0	-250	400	200	300	200	300	-100	800
2000	1750	2000	200	300	200	300	-100	2400
<b>4000</b>	<b>3750</b>	<b>3600</b>	<b>200</b>	<b>300</b>	<b>200</b>	<b>300</b>	<b>-100</b>	<b>4000</b>
6000	5750	5200	200	300	200	300	-100	5600
8000	7750	6800	200	300	200	300	-100	7200
10000	9750	8400	200	300	200	300	-100	8800

# **Y = E සමීකරණ ඇසුරින්**

- ▶ පරිභේදන ක්‍රිතය ( $C$ ) = ( $C = 500 + 0.8yd$ )
- ▶ ආයෝජන වියදම ( $I$ ) = 300
- ▶ රාජ්‍ය ආදායම ( $G$ ) = 400
- ▶ ගුද්ධ අපනයන ( $X-M$ ) = -200
- ▶ වැය කළ හැකි ආදායම ( $Y-T$ ) = - $yd$
- ▶ ස්වාධීන බදු ( $T$ ) = -200

# $Y = E$ ප්‍රස්ථාර සටහන මගින්



$$Y = E$$

$$Y = C + I + G + (X - M)$$

- $Y = 500 + 0.8 yd + 300 + 400 + (-200)$
- ▶  $Y = 1000 + 0.8 yd$
- ▶  $Y = 1000 + 0.8 (y - 200)$
- ▶  $Y = 1000 + 0.8y - 160$
- ▶  $Y = 840 + 0.8 y$
- ▶  $Y - 0.8 y = 840$
- ▶  $0.2 y = 840$
- ▶  $Y = 4200$

# කාන්දුවීම් විදීම් ප්‍රවේශය මගින් ආර්ථිකය සමතුලීත නිමැවුම

- කාන්දුවීම්
- කිසියම් කාලපරිච්ඡයක් තුළ වක්‍රිය ආදායම් වහත්තාකාර ප්‍රවාහයන් සිදුවන ගිලිනීම් කාන්දුවීම ලෙස හඳුන්වය.

$$W = S + T + M$$

ඉතුරුම් (S)

ස්වාධීන බදු (T)

ආනයන (M)

## විදීම්

$$J = I + G + X$$


- ▶ මුළු විදීම් වටිනාකම වක්‍රීය ආදායම් ප්‍රවාහය ගක්තිමත් කිරීමට හේතු වන අතර විදීම් වක්‍රීය ආදායම් ප්‍රවාහය ප්‍රසාරණය කිරීමට හේතු වේ.
- ▶ ○ ස්වාධීන ආයෝජන (I)
- ▶ ○ ස්වාධීන රාජ්‍ය වියදම් (G)
- ▶ ○ අපනයන (X)

# W = J සංඛ්‍යා ලේඛන මගින්

ආදායම (Y)	ඉතුරුම් (S)	ස්වාධීන බදු (T)	ආනය න (M)	ආයෝජ නය (I)	රාජ්‍ය වියදම් (G)	අපනය න (X)	මුළු කාන්දුවේ ම් (W)	මුළු විණුම් (J)
0	-650	250	300	200	300	200	-100	700
2000	-250	250	300	200	300	200	300	700
4000	150	250	300	200	300	200	700	700
6000	550	250	300	200	300	200	0	700
8000	950	250	300	200	300	200	1500	700
10000	1350	250	300	200	300	200	1900	700

# $W = J$ ප්‍රස්ථාර සටහන් මගින්

- නැංවුම් ය = රිදුම ප්‍රතිචාරය මෙහෙයුමේ ආයවීන සම්බුද්ධිය තිරෙකුව එක ආකෘතිය යන පරිදි ප්‍රස්ථාර සටහන් මෙහෙයුම් දැක්වා ඇති ය.



# **W = J සමීකරණ අස්සුරෙන්**

$$\blacktriangleright \quad W = J$$

$$\blacktriangleright \quad S + T + M = I + G + X$$

- ▶ නිදසුන් : රු. මිලියන
  - ඉතුරුම (S) = 150
  - ස්වාධීන බදු (T) = 250
  - ආනයනය (M) = 300
  - මුළු කාන්දු විම් වටිනාකම (W) = 700
  - ආයෝජන (I) = 200
  - රාජ්‍ය වියදම (G) = 300
  - අපනයන (X) = 200
  - මුළු විශ්ම වටිනාකම (J) = 700

$$\mathbf{W} = \mathbf{J}$$

- ▶  $\mathbf{W} = \mathbf{J}$
- ▶  $\mathbf{S} + \mathbf{T} + \mathbf{M} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$
- ▶  $150+250+300 = 200 + 300+ 200$
- ▶  $700 = 700$  (രംഗം മുല്യം)

# සාර්ථක ආර්ථික සමතුලිතය වෙනස් වීම

- ▶ සාර්ථක ආර්ථික සමතුලිතය වෙනස් වීමට පහත සඳහන් සාධක බලපායි.
  - ▶ පරිශෝෂන ක්‍රිතය වෙනස් වීම
  - ▶ ස්වාධීන ආයෝජන වෙනස් වීම
  - ▶ රාජ්‍ය මිල දිගැනීම් වෙනස් වීම
  - ▶ ස්වාධීන බදුවල වෙනස් වීම
  - ▶ සංක්‍රාම වියදම් වෙනස් වීම

# පරිහේතන ශ්‍රීතය වෙනස් වීම

- ස්වාධීන පරිහේතනය වෙනස් වීම අනුව සාර්ථක සමතුලිතය වන ආකාරය

1 ජ්‍යේටිහා පරිහේතනය එවන්නේ පිහිටුව පෙන්වන ආකාරය සමතුලිතය එවන්නේ එහි ආකාරය

$$C = 100 + 0.8 \text{ yd}$$

$$I = 200$$

$$Y = 100 + 0.8 \text{ yd} + 200$$

$$Y = 300 + 0.8 \text{ yd}$$

$$Y - 0.8 \text{ yd} = 300$$

$$0.2 \text{ yd} = 300$$

$$\underline{Y = 1500}$$

ජ්‍යේටිහා පරිහේතනය  
200 අලංක එවන්නේ ප්‍රවිත්තයේ

$$C = 200 + 0.8 \text{ yd}$$

$$I = 200$$

$$Y = 200 + 0.8 \text{ yd} + 200$$


$$Y = 400 + 0.8 \text{ yd}$$

$$Y - 0.8 \text{ yd} = 400$$

$$0.2 \text{ yd} = 400$$

$$\underline{Y = 2000}$$

- ස්වාධීන පරිභෝෂනය වෙනස් වීම අනුව සාර්ථක ආර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය ප්‍රස්තාර සටහනකින්



# ආන්තික පරිභේදන තැමීයාව වෙනස් වීම නිසා සාර්ථක ආර්ථික සමතුලිතය වෙනස් වීම

2 ආන්තික පරිභේදන තැමීයාව ටෙනස් වීම හිතා යටත් ආර්ථික පිළුදුවාය ටෙනස් වීම

$$C = 100 + 0.8 \text{ yd}$$

$$I = 200$$

$$Y = 100 + 0.8 \text{ yd} + 200$$

$$Y = 300 + 0.8 \text{ yd}$$

$$Y - 0.8 \text{ yd} = 300$$

$$0.2 \text{ yd} = 300$$

$$\underline{Y = 1500}$$

ආන්තික පරිභේදන තැමීයාව

0.8 සිට 0.5 දූස් ටෙනස්

මොසේ

$$C = 100 + 0.5 \text{ yd}$$

$$I = 200$$

$$Y = 100 + 0.5 \text{ yd} + 200$$

$$Y = 300 + 0.5 \text{ yd}$$

$$Y - 0.5 \text{ yd} = 300$$


$$0.5 \text{ yd} = 300$$

$$\underline{Y = 600}$$

ଆନ୍ତିକ ପରିହେତନ ନୈମିଯାବ ପହଳ ଯୈତ୍ରୀ ନିଃସା

ଚମତ୍କଳିତ ଆଧ୍ୟାତ୍ମ ଲେନଙ୍କୁ ଲିମ ପହନ ଦୈକ୍ଷିଦିତ

### ପ୍ରସ୍ତର ସବ୍ଧନିନ୍



# ස්වාධීන ආයෝජන වියදම් වෙනස් වූ විට සමතුලිත ජාතික ආදායම වෙනස් වේ.

## කිහිපය

- ආර්ථිකයෙහි ආකෘතිය = 200
- රාජ්‍ය මිල දී කැනීම = 300
- ගුදු අඛණ්ඩන = - 100

- පරිභේදනය  $C = 100 + 0.8 yd$
- $dg = 100$

$$Y = C + I + G + X - M$$

$$Y = 100 + 0.8(Y - T) + 200 + 300 + (-100)$$

$$Y = 500 + 0.8(y - 100)$$

$$Y = 500 + 0.8y - 80$$

$$Y = 420 + 0.8y$$

$$Y - 0.8y = 420$$

$$0.2y = 420$$

$$Y = 2100$$

ආකෘතිය මිලදී

200 මිල 300 තුළටුව

$$Y = C + I + G + X - M$$

$$Y = 100 + 0.8(Y - T) + 300 + 300 + (-100)$$

$$Y = 600 + 0.8(y - 100)$$

$$Y = 600 + 0.8y + 80$$


$$Y = 520 + 0.8y$$

$$Y - 0.8y = 520$$

$$0.2y = 520$$

$$Y = 2600$$

# ස්වාධීන ආයෝජන වියදම් වෙනස් වීම ප්‍රස්තාර සටහනින්



# රාජ්‍ය මිලදී ගැනීම වෙනස් වීම

## නිශ්චයන

- ආර්ථිකයේ ආකෘතිය = 200
- පරිභෑපනය  $C = 100 + 0.8 \text{ yd}$
- රෝග මිල දී ගැනීම = 300
- මිල = 100
- අදුර් අංශයන = - 100

$$Y = C + I + G + X - M$$

$$Y = 100 + 0.8(Y - T) + 200 + 300 + (-100)$$

$$Y = 500 + 0.8(Y - 100)$$

$$Y = 500 + 0.8Y - 80$$

$$Y = 420 + 0.8Y$$

$$Y - 0.8Y = 420$$

$$0.2Y = 420$$

$$Y = 2100$$

රෝග මිල දී ගැනීම

300 මිල 450 දීවානු

$$Y = C + I + G + X - M$$

$$Y = 100 + 0.8(Y - T) + 200 + 450 + (-100)$$

$$Y = 650 + 0.8(Y - 100)$$

$$Y = 650 + 0.8Y - 80$$

$$Y = 570 + 0.8Y$$


$$Y - 0.8Y = 570$$

$$0.2Y = 570$$

$$Y = 2850$$

# රාජ්‍ය මිලදී ගැනීම වෙනස් විම ප්‍රස්තාර

සටහනින්




## ගුණක ක්‍රියාවලිය

- ▶ සමාභාර ඉල්ලුම සංරචක වෙනස් වීම මත සාර්ථක ආර්ථික සමතුලිතය වෙනස්වීම ගුණක ක්‍රියාවලිය ඇසුරින් පෙන්වා දෙයි. එනම් ස්වාධීන වියදමේ සංරචකයක් වෙනස් වීම නිසා සමතුලිත ආදායමේ ඇති වන වෙනස් වීම විග්‍රහ කරන්නේ ගුණක ක්‍රියාවලියෙනි.

# වියදම් ගුණකය

- ▶ සාමාන්‍යයෙන් සරල ආර්ථිකයක ගුණකය පහත පරිදි දැක්විය හැකි ය.



# වියදම් ගුණකය

- ▶ නිදසුන (සියලු සංඛ්‍යා බේලියන වලිනි)

- ▶  $C = 2000 + 0.75 \text{ yd}$

- ▶  $I = 4000$

$$K = \frac{1}{1 - b}$$

$$K = \frac{1}{1 - 0.75}$$

$$K = 4$$

අංයෝගනය 1000 කින් වැඩිවුවහොත් නව  
සමතුලිතය

$$\Delta y = K \times \Delta I$$

▶  $\Delta y = K \times \Delta I$

▶  $= 4 \times 1000$

▶  $= 4000$

ස්වාධීන පරිභේදනය 500 කින්  
අඩුවුවහොත් නව සමකුලිතය

$$\Delta y = K \times \Delta Co$$

$$\Delta y = K \times \Delta Co$$

$$= 4 \times 500$$

$$= 2000$$

# රාජ්‍ය වියදම් ගුණකය

$$K = \frac{1}{MPS + mpt}$$

MPt ගුණය යැයි

ලපකල්පනය කරන තිසා  
මෙවැනි ආර්ථිකයක වුවද  
වියදම් ගුණකය



$$K = \frac{1}{MPS}$$

# ස්වාධීන බදු ගුණකය

- ▶ ස්වාධීන බද්දක් යම් වටිනාකමකින් වැඩි වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික නිමැවුම කොපමණ ප්‍රමාණයකින් අඩුවේ දැයි බදු ගුණකයෙන් පෙන්වයි.

-b

$$Kt = \frac{1}{1 - b}$$

$1 - b$

## සංක්‍රාම ගුණකය

- ▶ **b**
- ▶ **Kr** = \_\_\_\_\_
- ▶ **1 - b**
- ▶ සංක්‍රාම වෙනස් වීම නිසා සමතුලිතයේ වෙනස්වීම
  - ▶  $\Delta y = Kro \times \Delta r$

# විවෘත ආර්ථිකයේ වියදම් ගුණකය

- පටිංච ආර්ථිකයේ වියදම් ගුණකය

$$K = \frac{1}{MPS + MPT + MPM}$$

MPM ගුණය යැයි උපකල්පනය

කරන නිසා මෙවැනි ආර්ථිකයක වුවද  
වියදම් ගුණකය

$$K = \frac{1}{MPS}$$

## තුළින අයවැය ග්‍රණකය

$$\text{තුළින අයවැය ග්‍රණකය} = K_a + K_T$$

$$= \frac{1}{1-b} + \frac{-b}{1-b}$$


$$= \frac{1-b}{1-b}$$

$$= 1$$

# පුරණ සේවා නියුක්ති මට්ටමේ සමතුලිත නිමැවුම


- ▶ කිසියම් ආර්ථිකයක විහව නිමැවුම තැකෙහෙත් පුරණ සේවා නියුක්ති නිමැවුම මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය සමාඟන ඉල්ලුම් මට්ටමක් පවතී නම් එය පුරණ සේවා නියුක්ති මට්ටමේ සමතුලිත නිමැවුම වශයෙන් හැඳින්වේ.

මෙහිදී උද්ධමනාත්මක හෝ අවධමනාත්මක තත්ත්ව  
හෝ නොපවත්.




# ලද්ධමනාත්මක පරතරය

- ▶ අැකැමි අවස්ථාවල දී පූර්ණ සේවා නියුත්ති මට්ටමේ  
නිමැවුමට අවශ්‍ය ඉල්ලුම ඉක්මවා සැබැඳු සමාඟන ඉල්ලුම  
(වියදම) ඉහළ ගිය විට ලද්ධමනාත්මක පරතරයක් ඇති වේ.



# ප්‍රතිගමනාත්මක (අවධමනාත්මක) පරතරය

- ▶ ආර්ථිකයක ඇතැම් අවස්ථාවලදී පූර්ණ සේවා නියුත්ති නිමවුමට අවශ්‍ය සමාභාර වියදමක් ආර්ථිකය තුළ පවතී. එය ආර්ථිකයක ඇතැම් අවස්ථාවලදී පූර්ණ සේවා නියුත්ති නිමවුමට අවශ්‍ය සමාභාර වියදමක් ආර්ථිකය තුළ පවතී. එය ආර්ථිකයක ඇතැම් අවස්ථාවලදී පූර්ණ සේවා නියුත්ති නිමවුමට අවශ්‍ය සමාභාර වියදමට වඩා අඩු සැබැඳු සමාභාර වියදමක් ආර්ථිකය තුළ පවතී.



# අංශුරේවීල්වා

සමස්ථ ආර්ථිකය සමතුලිත කරමින්

විශිෂ්ට ලෙස ඒලවල් විෂයග්‍රහණය කරන්නට

සෙනෙහසින් සුබපැනුම්

ieliqu R H M S l=uqoqkS rdclreKd  
r / úoHdf,dal u. u. ú



# A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

## DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



**[www.ALNoteBook.com](http://www.ALNoteBook.com)**

## Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."